

## ශ්‍රී ලංකාවේ සියදිව් නසා ගැනීම් සඳහා බලපාන හේතු සාධක අධ්‍යයනය

චින්.එම්.ඇයි.එස්.එස්. ක්‍රමාරි<sup>1</sup>

### 1. ගැදින්වීම

සියදිව් නසා ගැනීම යනු ලොව පුරා මරණ සිදුවීමේ හේතු අතර ප්‍රධාන හේතුවකි (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020). සියදිව් නසා ගැනීම හේතුවෙන් සැම තත්පර 40කට වරක් ම අයෙකු මිය යන බව හෙළිදරව් කර ගෙන ඇත (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020). මෙසේ ලොව පුරා දරුණු බේදවාවකයක් වන සියදිව් නසා ගැනීම ශ්‍රී ලංකාව තුළ ද කැපී පෙනෙන ගැටුවකි. මෙහිදී 1995 වර්ෂය පිළිබඳව සූචිත්‍යෙකුව සැලකීමේදී ලෝකයේ ඉහළම සියදිව් නසා ගැනීමේ අනුපාතිකයක් වාර්තා කළ රට බව ශ්‍රී ලංකාව පත් විය. එම අනුපාතිකය 100,000/47ක් ලෙස වාර්තා වී ඇත (Palihawadana, 2017). නමුත් 2000 වසර පමණ වන විට එම අනුපාතිකය 100,000/23ක් දක්වා අඩුවීමක් පෙන්වා ඇති බව (Fernando, 2010) සඳහන් කර ඇත. 2019 වසර වන විට සියදිව් නසා ගැනීමේ අනුපාතිකය අනුව ලෝකයේ 29වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. එනම් 100,000/14.6ක් වශයෙනි (Senavirathna & Sanjeeewani, 2020). එබැවින් ශ්‍රී ලංකාව තුළ සියදිව් නසා ගැනීම් සම්බන්ධ විවිධ පැතිකඩ ඔස්සේ විවිධ අධ්‍යයනයන් සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ සියදිව් නසා ගැනීම සම්බන්ධ මැතකාලීන දත්ත භාවිත කරමින් සිදුකර ඇති පර්යේෂණයන් අල්ප වීමත් ශ්‍රී ලංකාව තුළ සියදිව් නසා ගැනීම් සඳහා හේතු සාධක සහ රටාවන් විවිධ කාලවකවානු තුළ විවිධ ප්‍රවණතාවන් පෙන්වුම් කිරීමත් හේතුවෙන් මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ සියදිව් නසා ගැනීම් සඳහා බලපාන හේතු සාධක කෙබඳ යන පර්යේෂණ ගැටුවට මිස්සේ සිදු කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන පොලිස් වාර්තාවලට සීමා වීම, එම දත්තවල නිරවද්‍යතාව එනම්, වසරක් තුළ සියදිව් නසාගැනීම් හේතුවෙන් මියයන සියලුම පුද්ගලයින් සංඛ්‍යාව වාර්තාවන්හි අන්තර්ගත වී ඇතැයි දැක්වීම අපහසු වීම, ඒ හේතුවෙන් එම දත්ත විශ්ලේෂණයේ දී මෙන්ම දත්ත යොදාගතු ලබන කාලසීමාවට අනුව ඉදිරි වර්ෂ සඳහා ප්‍රරෝක්තය කිරීමින් දී සියදිව් නසා ගැනීම් සම්බන්ධ රටාවන්හි වෙනස්වීම සිදුවීමට අවස්ථාවක් තිබිය තැකි වීම යනාදි සීමාවන්ට යටත්ව සියදිව් නසා ගැනීමට බලපාන සාධක අතරින් ප්‍රධාන සාධක කවරේදැයි හඳුනා ගන්නා ලදී.

Bandara and Nawarathna (2018) විසින් ශ්‍රී ලංකාවේ සියදිව් නසා ගැනීම් හා සම්බන්ධ ප්‍රධාන සාධක තීරණය කිරීම සහ සියදිව් නසා ගැනීමේ අවදානම ප්‍රරෝක්තය කිරීම පිළිස සිදු කරන ලද අධ්‍යයනයේ දී දත්ත විශ්ලේෂණයට අනුව පවුල් ආරවුල්, කායික ආබාධ සහ මානසික ආබාධ යන විව්‍යායන් දැඩි

<sup>1</sup> සමාජ සංඛ්‍යාතය අධ්‍යයන අංශය, කැලණීය විශ්වවිද්‍යාලය  
ishaniwanninayaka@gmail.com

ලෙස සම්බන්ධ වී ඇති පළමුවන සාධකය සමාජ ප්‍රග්න ලෙස අර්ථ දක්වා ඇත. ආර්ථික ගැටළු, මත්ද්ව්‍යවලට ඇබැඳූහි විම සහ වැඩිහිටියන් සමග ආරවුල් යන විවෘතයන් දෙවන සාධකය වෙත දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර එම සාධකය අඩු පුද්ගලික ආදායම ලෙස අර්ථ දක්වා ඇත. රේට අමතරව තෙවන සාධකය සමඟ රැකියාවේ ගැටළු, ප්‍රෝම සබඳතා බිඳුවැටීම සහ සබඳතා අහිමි විම යනාදී විවෘතයන් දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර එය පෙෂ්ද්ගලික ජීවිතයේ ඉලක්ක අහිමි විම ලෙස අර්ථ දක්වා ඇත.

සියදිවි නසා ගැනීම සඳහා අධ්‍යාපනය, සමාජ තත්ත්වය, වයස, ස්ත්‍රී පුරුෂාවය සහ වෙනත් බොහෝ සාධක වැදගත් වන හේතුවෙන් සියදිවි නසා ගැනීම සම්බන්ධ සාධක හඳුනා ගැනීම සහ අනාගත පුරෝක්තතාය සඳහා Lakmali and Nawarathna (2018) විසින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සඳහා සිවිල් සහ අධ්‍යාපනික සාධක මගින් කරනු ලබන බලපෑම පිළිබඳ කරන ලද අධ්‍යාපනයේ දී ස්ත්‍රී පුරුෂාවය, වයස, අධ්‍යාපන මට්ටම සහ සිවිල් තත්ත්වය වැනි සමාජ ආර්ථික සාධක ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සඳහා වඩාත් බලගතු සාධක බවට හඳුනා ගෙන ඇත. තවද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවට දැක්වෙන්නේ පිරිමි, යොවුන් වියේ සහ අවම අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් වේ.

## 2. අධ්‍යාපන අරමුණ

ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සඳහා බලපාන හේතු සාධක අධ්‍යාපනය කිරීම

## 3. අධ්‍යාපන ක්‍රමවේදය

මෙහිදී ද්විතියික දත්ත මූලාශ්‍රයක් වගයෙන් 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන වසර 11ක කාල සීමාව කුළ ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන පොලිස් වාර්තා උපයෝගී කර ගනියි. ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සඳහා බලපාන හේතු සාධක අධ්‍යාපනය කිරීම සඳහා සාධක විශ්ලේෂණ දිල්ප ක්‍රමය යොදා ගන්නා ලදී. එහිදී සියදිවි නසා ගැනීම සඳහා බලපාන හේතු සාධක අතරින් වඩාත් ප්‍රබල ලෙස බලපෑම කරන සාධක හඳුනා ගැනීම සිදු කරයි. ශ්‍රී ලංකා පොලිසියෙන් නිකුත් කරන වාර්තා (2010 - 2020), Bandara and Nawarathna (2018) සහ Lakmali and Nawarathna (2018)ට අනුව ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සඳහා බලපාන හේතු සාධක ලෙස හඳුනා ගෙන ඇති මානසික ආබාධ, තිදන්ගත රෝග හා ගාරීරික ආබාධ, ආර්ථික ගැටළු, රැකියාවේ ගැටළු, පවුල් ආරවුල්, ආදර සබඳතා තුළින් බලාපොරොත්තු සුන් වීම, ආසුත්‍යන්ගේ මරණ පිළිබඳ ගෝකය, වැඩිහිටියන් සමඟ ඇති කරගන්නා ගැටළු, තොසළකා හැරීම සහ මත්ද්ව්‍යවලට ඇබැඳූහි විම යන සාධක මේ සඳහා යොදා ගෙන ඇත.

#### 4. අත්ත විශ්ලේෂණය

සාධක විශ්ලේෂණයේදී KMO පරීක්ෂාව සහ Bartlett's පරීක්ෂාව පිළිබඳ අවබානය යොමු කිරීමේදී මෙමගින් සාධක විශ්ලේෂණය සඳහා යොදා ගන්නා දත්තයන්හි වලංගුහාවය පරීක්ෂා කරයි. එහිදී KMO අගය මගින් නියැදියේ ප්‍රමාණවත් බවත් Bartlett's පරීක්ෂාව මගින් නියැදියේ sphericity පරීක්ෂා කරනු ලබයි. Mohhommed (2018) සඳහන් කරන පරිදි KMO අගය 0.5 ට වඩා විශාල විය යුතු අතර Bartlett's අගයෙහි P අගය 0.05 ට වඩා අඩු අගයක් ගත යුතුය. මෙම අධ්‍යනයට අනුව KMO අගය 0.509 වන අතර P අගය 0.000 වන බැවින් මෙම සාධක විශ්ලේෂණය යෝගා පරීක්ෂාවක් වේ. Costello and Osborne (2005) සඳහන් කර ඇති ආකාරයට සාධක විශ්ලේෂණයක් සඳහා වඩා පිළිගන්නා සහ ප්‍රවලිත ක්‍රමවේදය වන්නේ සාධක නිස්සාරණ ක්‍රමය සහ Varimax සාධක කුරක්වීමේ ක්‍රමයයි. මෙම අධ්‍යනයන් සඳහා මෙම ක්‍රමවේදය යොදා ගන්නා ලදී.

අයිගන් අගය 1ඒ වැඩි වීම මත පදනම්ව පළමු සංරචක දෙක ප්‍රධාන සාධක ලෙස ලබා ගන්නා අතර එමගින් සළකා බලන විව්‍ලූයන් 10හි විව්‍ලනයෙන් 82%ක් විස්තර වන බව දැක්වාය හැකිය. එනම් මෙහිදී සළකා බලන විව්‍ලූයන් 10හි විව්‍ලනයෙන් 58.6%ක් පළමු සංරචකය මගින් සහ 23.7%ක් දෙවන සංරචකය මගින් ආදි වශයෙන් විස්තර වේ.

වගු අංක 1: PCF සහ Varimax ක්‍රමය අනුව සංරචක නිර්මාණය කිරීම

නොමු	සංරචක	
	1	2
ආර්ථික ගැටළු	.506	<b>.800</b>
රැකියාවේ ගැටළු	.464	<b>.607</b>
වැඩිහිටියන් සමග ඇති කරගන්නා ගැටළු	<b>.918</b>	-.064
පවුල් ආරවුල්	<b>.971</b>	.178
ආදර සබඳතා තුළින් බලාපාරොත්ත සුන් වීම	<b>.864</b>	.370
මත්ව්‍යවලට ඇඟිල්හි වීම	<b>.909</b>	.210
ඇමුතයන්ගේ මරණ පිළිබඳ ගෝකය	<b>.867</b>	-.163
නොසළකා හැරීම	-.612	<b>.520</b>
මානසික ආබාධ	-.207	<b>.894</b>
නිද්‍යගත රෝග හා ගාරීක ආබාධ	<b>.930</b>	.219

මුද්‍රාවය: සම්ක්ෂණ දත්ත, 2022

වගු අංක 1හි Varimax සාධක කුරක්වීමේ ක්‍රමය අනුව ප්‍රධාන සංරචක 2ඒ අදාළව විව්‍ලූයන් බෙදා වෙන් වූ ආකාරය දැක්වේ. ඒ අනුව පළමු සංරචකයට විව්‍ලූයන් 6ක් සහ දෙවන සංරචකයට විව්‍ලූයන් 4ක් වශයෙන් බෙදී ගොස් ඇත.

සාධක විශ්ලේෂණය තුළ සලකා බලනු ලබන සාධක සඳහා අගය ඇස්තමේන්තු කරන රේඛිය සංයෝජනයන්ගේ සංගුණකයන් මගින් ගණනය කරනු ලබන Factor Score Coefficients අනුව මෙහිදී සියදිවි නසා ගැනීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙක පහත පරිදි හඳුනා ගත හැක.

$$F1 = 0.170Z_3 + 0.163Z_4 + 0.131Z_5 + 0.150Z_6 + 0.167Z_7 + 0.153Z_{10}$$

$$F2 = 0.324Z_1 + 0.240Z_2 + 0.73Z_8 + 0.413Z_9$$

$$\text{මෙහි } Z_i = \frac{[X_i - \bar{X}_i]}{\text{SD}_{X_i}}$$

$Z_i$  - සම්මත අය ගණන

$x_i$  - තිරික්ෂිත අගය

$\bar{x}_i$  - නියැදි මධ්‍යයනය

$SD_{xi}$  - නියැදි සම්මත අපගමනය

$F_1 = 0.170^* [(වැඩිහිටියන් සමග ඇති කර ගන්නා ගැටල් - 91.64) / 23.200] + 0.163^* [(පවුල් ආරවුල් - 674.64) / 108.148] + 0.131^* [(ආදර සබඳතා තුළින් බලපාරොත්තු සූන් වීම - 295.73) / 38.946] + 0.150^* [(මත්ද්ව්‍යවලට ඇතුළු වීම - 152.27) / 35.953] + 0.167^* [(ආග්‍රිතයන්ගේ මරණ පිළිබඳ ගෝකය - 49.27) / 17.945] + 0.153^* [(තිදින්ගත රෝග හා ගාරීරික ආබාධ - 433.73) / 71.497]$

$F_2 = 0.324^* [(ආර්ථික ගැටල් - 208.55) / 32.669] + 0.240^* [(රැකියාවේ ගැටල් - 36.18) / 12.991] + 0.273^* [(නොසලකා හැරීම - 42.00) / 23.358] + 0.413^* [(මානසික ආබාධ - 315.27) / 38.941]$

සියදිවි නසා ගැනීමක් සඳහා බලපාන වැඩිහිටියන් සමග ඇති කරගන්නා ගැටල්, පවුල් ආරවුල්, ආදර සබඳතා තුළින් බලපාරොත්තු සූන් වීම, මත්ද්ව්‍යවලට ඇතුළු වීම, ආග්‍රිතයන්ගේ මරණ පිළිබඳ ගෝකය සහ තිදින්ගත රෝග හා ගාරීරික ආබාධ යනාදිය පළමු සංරචකය සමග දැඩි ලෙස සම්බන්ධ වී ඇත. මෙම සාධකය පවුල සහ සමාජය සමග සම්බන්ධ සාධක වන බැවින් එය සමාජ බලපෑම ලෙස නම් කර තිබේ. රේ අමතරව ආර්ථික ගැටල්, රැකියාවේ ගැටල්, නොසලකා හැරීම සහ මානසික ආබාධ යන සාධක දෙවන සංරචකය සමග බැඳී පවතී. මෙහිදී මෙම සාධක සියල්ල තුළින් මානසික පිඩිනය ඉහළ යාම සිදුවන බව කිව හැක. ඒ හේතුවෙන් දෙවන සංරචකය අධික මානසික පිඩිනයේ බලපෑම ලෙස අර්ථ දක්වා ඇත.

## 5. තිගමන සහ ගෝත්තා

සමාජ බලපෑම සහ මානසික පිඩිනය සියදිවි නසා ගැනීමක් සඳහා බලපාන ප්‍රධාන සාධක වේ. ඒ හේතුවෙන් ග්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම අවම කිරීම පිණිස මෙම සාධක කෙරේ දැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේම මෙහිදී සමාජ සහයෝගිකාවය, සූහද මැදිහත්වීම, සාකච්ඡා කිරීම මෙන්ම

මානසික පීඩනය අවම කිරීම පිළිස මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන උපදේශන සේවා නිරද්‍යා කළ හැක.

### ආක්‍රිත ගුන්ථ

- Bandara, U., & Nawarathna, L. (2018). Socioeconomic factors affecting suicide in Sri Lanka. *Biometrics & Biostatistics International Journal*, 7(5), 405-411. doi:10.15406/bbij.2018.07.00238
- Costello, & Osborne. (2005). Best practices in exploratory factor analysis: Four recommendations for getting the most from your analysis. *Practical assessment, research, and evalution*, 10. doi:10.7275/jyj1-4868
- Fernando, R. (2010). Study of suicide reported to the Corner in Colombo, Sri Lanka. *Medicine,Science and the law*, 25-28. doi:<https://doi.org/10.1258/msl.2009.009012>
- Lakmali, & Nawarathna. (2018). Identifying and predicting major factors affecting the suicides in Sri Lanka. *Asian journal of probability and statistics*, 2(3), 1-7. Retrieved on 11<sup>th</sup> February, 2022, from [https://www.researchgate.net/publication/334275\\_785\\_Identifying\\_and\\_Predecting\\_Major\\_Factors\\_Affecting\\_the\\_Suicides\\_in\\_Sri\\_Lanka](https://www.researchgate.net/publication/334275_785_Identifying_and_Predecting_Major_Factors_Affecting_the_Suicides_in_Sri_Lanka)
- Mohammed (2018). What should be ideal KMO value for factor analysis?. Retrieved 03<sup>rd</sup> on April, 2022, from <https://www.researchgate.net/post/what-should-be-ideal-KMO-value-for-factor-analysis/5d62ed4a11ec734c017533e9>
- Paliyawadana, P. (2016). Suicide is preventable. *WER Sri Lanka*, Vol.43 No.37, 2. Retrieved on 21<sup>st</sup> August, 2021, from <https://www.epid.gov.lk>werPDFSuicide is preventable-Epidemiology Un>
- Senavirathna, C., & Sanjeevani, S. (2020). Demographic characteristics of suicides in Sri Lanka from 2006 to 2018. *Popolation and Sustainable Development*. Retrieved on 15<sup>th</sup> August, 2021 from Department of Demography Faculty of Arts University of Colombo.
- WHO. (2020). Suicide worldwide in 2019. World health organization. Retrieved on 20<sup>th</sup> August, 2021, from <http://www.who.int/publications/i/items/9789240026643>